



ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ගැසට් පත්‍රය

අති විශේෂ

අංක 1798/63 - 2013 පෙබරවාරි මස 22 වැනි සිකුරාදා - 2013.02.22

(රජයේ බලයට ප්‍රසිද්ධ කරන ලදී)

I වැනි කොටස: (I) වැනි ජෙතුය - සාමාන්‍ය රජයේ නිවේදන

මගේ අංකය : IR/22/66/2009.

දෙවන පාර්ශවය

කාර්මික ආරුවුල් පනත (131 වැනි අධිකාරය)

131 වන අධිකාරය වන සංයෝගීත කාර්මික ආරුවුල් පනතත් 4(1) වගන්තිය යටතේ 2011/10/18 දින දරන නියෝගයෙන්, එක් පාර්ශවයක් වගයෙන් නො.123/3, පමුණුවිල, ගෙනවල හි පදිංචි සි. වී. ජානක ප්‍ර්‍රූප්පකුමාර මහතා ඇතුළු සේවක පිරිස හා අනෙක් පාර්ශවය වගයෙන් ලෙවින් තුළිව, සපුරාගස්කන්ද, මාකොල හි පිහිටු වෛලබරුගේ ලංකා (ප්‍රදේශලික) සමාගම අතර පවත්නා කාර්මික ආරුවුල බෙරුම්කිරීමෙන් සම්පූර්ණ සාධාරණ පත් කිරීම සඳහා යොමු කරන ලදුව, බෙරුම්කරු විසින් මා වෙත එවා ඇති 2013.01.18 දිනැති ප්‍රදානය එම පනතත් 18(1) වගන්තිය යටතේ මෙයින් ප්‍රකාශයට පත් කරනු ලැබේ.

වි. ඩී. පේ. විරසිංහ,
කමිකරු දෙපාර්තමේන්තුවේ දිය

2013 පෙබරවාරි මස 13 වැනි දින,
කොළඹ 05,

කමිකරු දෙපාර්තමේන්තුවේ දිය

යොමු අංකය:IR/22/66/2009.

කාර්මික අධිකරණයේදී ය.

සි. වී. ජානක ප්‍ර්‍රූප්පකුමාර මහතා ඇතුළු
සේවක පිරිස
නො: 123/3, පමුණුවිල, ගෙනවල.

පළමු පාර්ශවය

නඩු අංකය : ඒ - 3409.

සහ

වෛලබරුගේ ලංකා (ප්‍රදේශලික) සමාගම,
ලෙවින් තුළිව,
සපුරාගස්කන්ද, මාකොල

අතර පවත්නා කාර්මික ආරුවුල සම්බන්ධ ප්‍රදානය

කමිකරු හා කමිකරු සඛ්‍යතා අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා විසින් වර්ෂ 1957 අංක 14 හා 1957 අංක 62 සහ 1962 අංක 4 සහ 1968 අංක 39, (1968 අංක 37 දරන කාර්මික ආරුවුල (විශේෂ ප්‍රතිපාදන) පනත සමග කියවා) දරන පනත්වලින් සංයෝගීත මූල්‍ය ලංකාවේ ව්‍යවස්ථාපිත අනු පනතත්වල 131 වැනි පරිවේශ්‍යය (1956 ප්‍රතිගේයිත මුද්‍රණය) වන කාර්මික ආරුවුල් පනතත් 4 (1) වගන්තියෙන් ගරු කමිකරු හා කමිකරු සඛ්‍යතා අමතිතුමාට පැවරී ඇති බලතල අනුව උක්ක ආරුවුල බෙරුම්කිරීමෙන් සම්පූර්ණ පත් කිරීම සඳහා බෙරුම්කරුවෙකු වගයෙන් 2011.11.18 දිනැති නියෝගයෙන් මා පත් කොට මා වෙත යොමු කර ඇත.

ඉහත සඳහන් පාර්ශවයන් අතර ඇති කාර්මික ආරුවුලට හේතු වී පවත්නා කාරණය වනුයේ:-

"01.2009.01.01 දින සිට 2009.06.30 දින දක්වා කරන ලද සේවා කාලයට 2009 වර්ෂය වෙනුවෙන් ලැබේය යුතු ප්‍රසාද දීමනා 2009.06.30 දින ස්වේච්ඡා වන්දී කුමය යටතේ විශ්‍රාම ගිය පහත සඳහන් සේවකයන්ට හිමිකම් ඇදේද?
සි. වී. ජානක ප්‍ර්‍රූප්පකුමාර, ඇම්. ඩී. කමල් විරසිංහ, වී. එම්. ඒම්. ගුණසිංහ, එම්. එම්. ජයතිලක යන මහත්වරුන්

02. ප්‍රනරාවර්තන නොවන ජ්වන වියදම් දීමනාව තමන්ට ලැබෙන්නේ පසුගිය මාසයේ ලැබීම රළුග මාසයට වන අතර තමන් ස්වේච්ඡා වන්දී කුමයයන් ඉවත්ව හියේ 2009.06.30 වන අතර එම මසට ලැබුන් මැයි මස දීමනාව වන බවත්, ජුනි මස දීමනාව ලැබෙන්නේ ජුලි මස වන අතර

- තමන් ස්වේච්ඡා වන්දී ක්‍රමයෙන් විශාල යන නිසා පුනි මස ගෙවීම ලැබිය යුතු බවය. එය ලැබිය යුතුද? ලැබිය යුතු නම් කොටසෙහෙම ප්‍රමාණයක් ද?
03. සි. වී. ජානක ප්‍ර්‍රේලකුමාර මහතා ආයතනයේ රාජකාරී පටන්ගේ බව දක්වන දින ලෙස ඉදිරිපත් කරනු ලබන කාලවකවානුව පිළිගත හැකි ද? පිළිගත හැකිකේ නම් ඔහුට ලැබිය යුතු සහන මොනවාද?
04. 2006 වර්ෂයේ ඉරිදා දින වැඩ කිරීම නිසාවෙන් මවුන්ට ලැබිය යුතු අතිකාල නොලැබේ යාමට සමාගම විසින් සලසා තිබීම තීතානුකූල නොවේ නම් මෙම සේවකයන්ට එහි ලැබිය යුතු ප්‍රතිලාභ කවරේද? යන්නයි.”

පෙනී සිටිම:

මෙම නඩුවේ පළමු පාර්ශකරුවන් වන සි. වී. ජානක ප්‍ර්‍රේලකුමාර, ඇම්. ඩී. කමල් විරසිරි, ඩී. එම්. ඩේ. ගුණසිංහ, එම්. එම්. ජයතිලක යන මහත්වාරුන් පැමිණ සිටි අතර ඔවුන් වෙනුවෙන් තීතියා ආර්. එම්. ඩී. ඩී. කුමාරවිතුම මහතා පෙනී සිටින ලදී. දෙවන පාර්ශවය වෙනුවෙන් තීතියා විනෝද් විකුමසිංහ මහතා පෙනී සිටි අතර දෙවන පාර්ශවකරු තීතෝත්තය කරමින් ජේජ්ජ් මානව සම්පත් සහකාර කළමනාකරු රාජීන් ලක්ෂණන් පෙරේරා මහතා පැමිණ සිටින ලදී.

පාර්ශවයන් විසින් විධීමත් ලෙස ප්‍රකාශ ගොනු කිරීමෙන් අනතුරුව 2011.11.30 වන දින මෙම නඩුව පළමුවෙන්ම කැබුවන ලදී. පාර්ශවයන් අතර සම්පයක් වික්වැදි විමසන ලදුව එවැනි සම්පයක් නොමැති බව ප්‍රකාශ කිරීමෙන් අනතුරුව මෙම නඩුව විමසීම ආරම්භ කරන ලදී.

එම් අනුව 2012.02.10 වන දින සිට 2012.08.10 වන දින දක්වා දෙවන පාර්ශවකරු විසින් සාක්ෂි මෙහෙයුම් අවසන් කරමින් R1 සිට R6A-R6F දක්වා ලේඛන ලකුණු කරමින් සාක්ෂි නිම කරන ලදී.

අනතුරුව පළමු පාර්ශවය විසින් 2012.08.10 දින සාක්ෂි මෙහෙයුම් ආරම්භ කළ අතර සි. වී. ජානක ප්‍ර්‍රේලකුමාර, ඇම්. ඩී. කමල් විරසිරි, ඩී. එම්. ඩේ. ගුණසිංහ, එම්. එම්. ජයතිලක යන සාක්ෂි ලබාදුන් අතර A1 සිට A19 දක්වා සහ COM/NR, X යන ලේඛන ලකුණු කරමින් 2012.11.07 දින සාක්ෂි ලබාදී තීම කරන ලදී. එන් අනතුරුව දෙපාර්ශවය විසින් උග්‍ර දේශන 2012.12.07 වන දින ඉදිරිපත් කරන ලදී.

දෙපාර්ශවය විසින් ගොනු කරන ලද සාක්ෂි/ලේඛන සහ ලිඛිත දේශන ඉතා ඕනෑමක්න් මෙවිසින් පැරික්හා කළ අතර ඉහත සඳහන් පරිදී මෙම නඩුවේ විසඳිය යුතු කරුණු 4 අතුරින් (1), (2) සහ (4) යන කරුණු මෙම සේවකයින් 4 දෙනාටම අදාළ වන අතර (3) වන කරුණු සි.වී. ජානක ප්‍ර්‍රේලකුමාර යන අයට පමණක් අදාළ කරුණක් වේ. එනම්, එය ඔහුගේ පත්වීම් දිනය සම්බන්ධවයි. එම් අනුව මෙම විසඳිය යුතු කරුණු අතුරින් පළමුවෙන්ම (3) වන කරුණු සම්බන්ධයෙන් සලකා බලම්. මෙහිදී සි. වී. ජානක ප්‍ර්‍රේලකුමාර යන අයටේ පන්වීම් සම්බන්ධයෙන් සලකා බැලීමේදී 1989.03.17 දින සිට 1989.12.26 දින දක්වා සේවය කර ඇති

බවට අනුමාන කරමි. එට අදාළ ලියකියවිලි කිසිවක් ඉදිරිපත් කර නැති අතර සි. ජානක ප්‍ර්‍රේලකුමාරගේ හැඳුනුම්පත පමණක් ඉදිරිපත් කර ඇත. එසේම ඔහුට තිකුත් කර ඇති හැඳුනුම්පත ආරක්ෂක කළාපයක් නිසා නිකුත් කරන ලද හැඳුනුම්පතක් බව දෙවන පාර්ශවකරු විසින් සඳහන් කර ඇත. කෙසේ වෙතත් 1989 දෙසැම්බර් මස 26 දින සි. වී. ජානක ප්‍ර්‍රේලකුමාර සම්මුඛ පරික්ෂණයට කැබුව සැරීර පත්වීම 1990.01.01 දින (R3) ලබා ඇති. එම් අනුව ඔහුගේ වෙනුවෙන් වන්දී ක්‍රමය අවු. 19 මාස 6 ක කාලයකට සකස් කර ඇත. තව දුරටත් සාධාරණව හා පුක්කිස්හගතව සලකා බැලීමේදී මා අනුමාන කළ පරිදී ඔහුට අවු. 19 මාස 6 කට වැඩි කාලයට සේවය කර ඇති නිසා ඔහුට අවු. 20 ක සේවා කාලයකට හිමිකම් ඇති බවට මා නිගමනයකට එළඹමි. එම් අනුව ඔහුගේ පාරිනෝමික දීමනාව වන රු. 40677.70 ට [A 12(a)] හිමිකම් ඇති බව මම නිගමනය කරමි.

මෙම නඩුවේ විසඳිය යුතු (1) වන ප්‍රශ්නය මෙසේ ය.

”2009.01.01 දින සිට 2009.06.30 දින දක්වා කරන ලද සේවා කාලයට 2009 වර්ෂය වෙනුවෙන් ලැබිය යුතු ප්‍රසාද දීමනා 2009.06.30 දින ස්වේච්ඡා වන්දී ක්‍රමය යටතේ විශාල යියුත් සියලු දීමනා සි. වී. ජානක ප්‍ර්‍රේලකුමාර, ඇම්. ඩී. කමල් විරසිරි, ඩී. එම්. ඩේ. ගුණසිංහ, එම්. එම්. ජයතිලක යන සේවකයන්ට හිමිකම් ඇදේද“ යන්නයි.

මෙම ප්‍රශ්නයට අදාළ ලියකියවිලි වන්නේ A1(a) බව පෙනී යයි. එහිදී දෙවන පාර්ශවකරු කරුණු දක්වීම්න් කියා ඇත්තේ ස්වේච්ඡා වන්දී ක්‍රමය යටතේ විශාල යැමේදී එළඟිණු සම්පරියට අනුව 2 වන සම්පරිය කොන්දේසිය ප්‍රකාශ එනම්, එම් මුදල් 25% ක අමතර දීමනාවක් ආයතනය මිනින් ලබාදීම යන කොන්දේසිය යටතේ එම ව්‍යවස්ථාපිත දීමනාවක් අඩංගු බවයි.

මෙම මෙම නඩුගෙන කැමැත්තෙන් සේවයන් ඉවත්වීමේ කොන්දේසි යටතේ 2 වන කොන්දේසියේ සඳහන් 25% ක දීමනාවකට ව්‍යවස්ථාපිත දීමනාවක් අයන් නොවන බව මාගේ හැඳුමයි.

එම් අනුව A5 සාමූහික ගිවිසුමේ සඳහන් කරුණු අනුව ප්‍රසාද දීමනා සම්බන්ධයෙන් සැලකිය යුත්තේ වර්ෂය අවසාන කාලයේදී පමණි. කෙසේ වෙතත් A5(1)(a), A5(1)(a)(1), A5(1)(a)(2), A5(1)(a)(3) බලන විට පළමු පාර්ශවයේ සියලු දෙනාටම ප්‍රසාද දීමනා හිමිකම් ඇති බව සැලකිය යුතු ය. එම ලේඛන සහස්‍ර බැලීමේදී මෙම සේවකයින් 4 දෙනාට ප්‍රසාද දීමනා හිමිකම් ඇති.

සේවායේජක සමාගම 2009 වසරදී මාස තුනක වැටුපට සමාන මුදලක් ප්‍රසාද මුදල් වැඩිවෙන් ගොනු බවත්, එබැවින් සාමූහික ගිවිසුමේ 4.7.3 ජේදය අනුව ගණනය කළ අනුපාත ක්‍රමයට අනුව සේවක පාර්ශවයේ සේවකයින් හතර දෙනා 2009 වසර සඳහනා මාස 1 1/2 ක වැටුපකට සමාන ප්‍රසාද මුදලකට හිමිකමක් ඇති බව එම සේවායේජක පාර්ශවයේ සාක්ෂිකරු වැඩියුරටත් පිළිගෙන ඇති.

තවද සේවක පාර්ශවයේ එක් එක් අය හිමිකම් ලබා ඇති ප්‍රසාද මුදල් ප්‍රමානයන් පහත දක්වීමේදී සාක්ෂිකරු තවදුරටත් පිළිගෙන ඇති. එනම් සේවක පාර්ශවයේ සේවකයින් හතර දෙනාට විළිවෙළින් පහත දක්වීමේදී 2009 වසර ප්‍රසාද මුදල්වලට හිමිකම් ඇති බව මාගේ නිගමනයයි.

සි. ඩී. ප්‍රූෂ්පකමාර	රු. 20101.50
ආම්. ඩී. කමල් විරසිරි	රු. 20153.50
ඩී. එම්. ඩේ. ගුණසිංහ	රු. 17281.50
එම්. එම්. ජයතිලක	රු. 22290.00

එසේම විසඳිය යුතු (2) වන කරුණ වන්නේ පුනරුවර්තන තොවන ජ්‍යෙන් වියදුම් දීමනාව සම්බන්ධවයි. මේ සම්බන්ධයෙන් සලකා බැලීමේදී 2 වන පාර්ශවයේ සාක්ෂිකරු අධිකරණයෙන් අසන ලද ප්‍රශ්න සඳහා මෙසේ පිළිතුරු ලබා ඇති.

“ප්‍ර: කෙටියෙන් කියනවා නම් පළවෙනි පාර්ශවකරුවන් වි ඉන්න 04 දෙනාට පුනරුවර්තන තොවන ජ්‍යෙන් වියදුම් පාරින්මීම් හිමිකම් තිබෙනවාද?

උ: තිබෙනවා.”

මේ සම්බන්ධයෙන් ඉදිරිපත් කර ඇති ලේඛන වන්නේ COM/NR, COM/NR(a) සහ COM/NR(b) යන ලේඛනයි. එසේම A5(2), A5(2)(a), A5(2)(a)(1) සහ A5(2)(a)(2) යන ලේඛන ද අදාළ බවි. එසේම සේවා යෝජක පාර්ශවයේ සාක්ෂිකරු විසින්

(අ) සේවක පාර්ශවයේ සේවකයින් හතර දෙනාගේම මූලික වැටුප රු. 16,000/- අඩු බවත්,

(ආ) ඉහත කී සාමූහික ගිවිපූමේ ප්‍රතිපාදන අනුව ඔවුන් 2009 ජූනි මස සේවය කිරීමෙන් එම මස සඳහා පුනරුවර්තන ජ්‍යෙන් වියදුම් දීමනාව උපයාගෙන ඇති බවත්,

(ඇ) විශාම තොයි අනිකත් සේවකයින්ට 2009 ජූනි මස සඳහා රු. 10639/- ක පුනරුවර්තන ජ්‍යෙන් වියදුම් දීමනාවක් ඔවුන්ගේ 2009 ජූලි වැටුප සමඟ ගෙවූ බවත්,

(ඇ) සේවක පාර්ශවයේ සේවකයින් හතර දෙනාට එම ගෙවීමට හිමිකම් ඇති බවත් පිළිගෙන ඇති.

ඒ අනුව පුනරුවර්තන තොවන ජ්‍යෙන් වියදුම් දීමනාව ලෙස සි. ඩී. ජානක ප්‍රූෂ්පකමාර වෙත රු. 10639/- ක් ද. ඇම්. ඩී. කමල් විරසිරි වෙත රු. 10639/- ක් ද. ඩී. එම්. ඩේ. ගුණසිංහ වෙත රු. 10639/- ක් ද එම්. එම්. ජයතිලක වෙත රු. 10639/- ක ද හිමිකමක් ඇති බව මාගේ හැරිමයි.

මෙම නඩුවේ විසඳිය යුතු (4) වන කාරණය වන්නේ ඉරිදා දිනවල වැඩිහිටිමේ වෙනුවෙන් ගෙවිය යුතු දීමනාව (අතිකාල) සම්බන්ධවයෙනි. එනම්, “2006 වර්ෂයේ ඉරිදා දිනවල වැඩි කිරීම නිසාවෙන් ඔවුනට ලැබිය යුතු අතිකාල තොග්‍යා යාමට සමාගම විසින් සලසා තිබීම නීත්‍යානුකූලද? නීත්‍යානුකූල තොවේ නම් මෙම සේවකයින්ට ලැබිය යුතු ප්‍රතිඵල කළරේද?” යන්නයි.

මේ සම්බන්ධයෙන් පති පාලක සහා ආදාළයන් 6(1) වගන්තියේ ප්‍රතිපාදන අනුව රබර (වයර නිපදවීම සහ නැවත සකස් කිරීම ඇතුළත්) ජ්‍යාස්ටික්, පෙටෝලියම් රෝසින් ආස්ථි භාණ්ඩ නිපදවීමේ කරමාන්තය (Rubber (including Tyre manufacturing and rebuilding) Plastic and Petroleum Resin Products Manufacturing Trade) පිළිබඳ ප්‍රධානය මෙසේ ය.

සහාව පිහිටුවා ඇති අතර එය මගින් පනවන ලද නියෝග වරින් වර ගැසට් පත්‍රයේ පළකර ඇති.

මේ සම්බන්ධයෙන් කාර්මික ආරුලු පනත් 16 වගන්තියේ අනුරු වගන්තිය ප්‍රකාරව මා හට මේ ප්‍රධානය කිරීමට බලයක් ඇත. එසේම A7, A8, A9 ලෙස ලකුණු කරන ලද ලේඛන සලකා බැලීමේදී -

- (1) සේවක පාර්ශවයේ සේවකයින් 04 දෙනාම රබර ජ්‍යාස්ටික්, පෙටෝලියම් එ ආස්ථි භාණ්ඩ නිපදවීමේ ප්‍රධානක සහාවට අයත් වන්නන් බව,
 - (2) සේවක පාර්ශවයේ සේවකයින් 04 දෙනාගේ සහ නිවාඩු දිනය ඉරිදා බව.
 - (3) ආයතනයේ සේවකයින් සේවා මුර කුමයට සේවය කරන බව සහ අනිවාර්යයෙන් ඉරිදා සේවය කිරීමට සිදුවන බව.
 - (4) එකී ප්‍රධානක සහාවේ තීරණ අනුව ඉරිදා සේවයේ යොදුවයි නම් එ සඳහා ද්‍රව්‍ය එකඟමාරක වැටුප් ගෙවිය යුතු බව,
 - (5) සමාගම මූල සිටම මෙම දීමනාව තොග්‍යාව නිසා 2007 වසරේ වගන්තිය සම්තිය සම්ග කාර්මික ආරුලු ක් ඇති වූ බව,
 - (6) මූල සිටම සමාගම එකී ඉරිදා අතිකාල ගෙවා තොග්‍යාව නිසා 2006, 2007 සහ 2008 වසර සඳහා පමණක් හිග අතිකාල ලබාගෙන තාප්තිමතක වීමට සේවකයින් එකඟ වූ බව
 - (7) 2009 ජනවාරියේ සිට සියලු සේවකයින්ට ඉරිදා වැඩ කිරීම වෙනුවෙන් අතිකාල ගෙවූ බව
 - (8) 2006, 2007 සහ 2008 වසර සඳහා වූ ඉරිදා අතිකාල නිග මූදල් අන් සේවකයින්ට ගෙවූ නමුදු සේවක පාර්ශවයේ සේවකයින් හතර දෙනාට තොග්‍යාව නිසා 2007 වැඩ බව
 - (9) A7, A8 සහ A9 යන ලේඛනවල සඳහන් වනුයේ 2006, 2007 සහ 2008 වසර සඳහා ඉරිදා අතිකාල නිග මූදල් අන් සේවකයින්ට ගෙවූ නමුදු සේවක පාර්ශවය වෙත ගෙවිය යුතු මූදල් බව ය.
- ඒ අනුව බලන විට මේ අදාළ සේවකයින්ට 2006, 2007, 2008 වසර සඳහා ඉරිදා අතිකාල නිග මූදල් ලෙස සි. ඩී. ජානක ප්‍රූෂ්පකමාර වෙත රු. 56986/- ක ද. ඇම්. ඩී. කමල් විරසිරි වෙත රු. 59921/- කද, ඩී. එම්. ඩේ. ගුණසිංහ වෙත රු. 33565/- ක ද එම්. ජයතිලක වෙත රු. 53458/- ක ද හිමිකමක් ඇති බව මාගේ නිගමනයයි.
- එසේම තවදුරටත් ප්‍රසාද දීමනා සම්බන්ධව දෙවන පාර්ශවය විසින් ඉදිරිපත් කරන ලද කරුණු නඩුවට අදාළ නැති බවත් මෙම නඩුවේ 12.1 ගිවිපූම සම්බන්ධව පාර්ශවකරු වන වගන්තිය සම්තිය කැදවීම මෙම නඩුවට අදාළ තොවන බවත් වැඩිදුරටත් සැලකිය යුතුය. ඒ අනුව දැනට ඉදිරිපත් කරන ලද කරුණු සලකා බැලීමේදී පලමු පාර්ශවකරුගේ ලිඛිත දේශීණයේ අඩංගු කරුණු අනුව ප්‍රධානය ලබාදිය යුතු බව මාගේ හැරිමයි. ඒ අනුව ඉදිරිපත් කරන ලද කරුණු සලකා බලා පළමු පාර්ශවකරුවන්ට අදාළ හිමිකම් ප්‍රධානය මෙසේ ය.

(අ) සී. ඩී. පුෂ්පකුමාර වෙත

- (1) 2009 වසර සඳහා ප්‍රසාද මුදල් ලෙස රු. 20101.50 ක් ද.
- (2) 2009 ජූනි මස සඳහා පුනරාවර්තන නොවන ජ්‍වන වියදම් දීමනාව ලෙස රු. 10639/- ක් ද.
- (3) 2006, 2007 සහ 2008 ඉරිදා අතිකාල හිග මුදල් ලෙස රු. 56986/- ක් ද.
- (4) හිග පාරිතෝෂික සහ වන්දී මුදල ලෙස රු. 40677.70 ක් ද,

එකතුව - රු. 128404.20

(ආ) ඇම්. ඩී. කමල් විරසිර වෙත,

- (1) 2009 වසර සඳහා ප්‍රසාද මුදල් ලෙස රු. 20153.50 ක් ද.
- (2) 2009 ජූනි මස සඳහා පුනරාවර්තන නොවන ජ්‍වන වියදම් දීමනාව ලෙස රු. 10639/- ක් ද.
- (3) 2006, 2007 සහ 2008 ඉරිදා අතිකාල හිග මුදල් ලෙස රු. 59921/- ක් ද,

එකතුව - රු. 90713.50

(ඇ) ඩී. එම්. ඩේ. ගුණසිංහ වෙත,

- (1) 2009 වසර සඳහා ප්‍රසාද මුදල් ලෙස රු. 17281.50 ක් ද.
- (2) 2009 ජූනි මස සඳහා පුනරාවර්තන නොවන ජ්‍වන වියදම් දීමනාව ලෙස රු. 10639/- ක් ද,
- (3) 2006, 2007 සහ 2008 ඉරිදා අතිකාල හිග මුදල් ලෙස රු. 33565/- ක් ද,

එකතුව - රු. 61485.50

(ඇ) එම්. එම්. ජයතිලක වෙත,

- (1) 2009 වසර සඳහා ප්‍රසාද මුදල් ලෙස රු. 22290/- ක් ද,
- (2) 2009 ජූනි මස සඳහා පුනරාවර්තන නොවන ජ්‍වන වියදම් දීමනාව ලෙස රු. 10639/- ක් ද,
- (3) 2006, 2007 සහ 2008 ඉරිදා අතිකාල හිග මුදල් ලෙස රු. 53458/- ක් ද,

එකතුව - රු. 86387/-

මෙම ප්‍රධානය ශ්‍රී ලංකා ජනරජයේ ගැසට් පත්‍රයේ පළ කිරීමෙන් පසු මාස 3 ක් ඇතුළත ගෙවිය යුතු බවට සේවායෝගික පාර්ශවයට නියෝග කරමි.

එමෙන්ම මෙම ප්‍රධානයට අදාළ හිමිකම් සී. ඩී. ජානක පුෂ්පකුමාර, ඇම්. ඩී. කමල් විරසිර, ඩී. එම්. ඩේ. ගුණසිංහ, එම්. එම්. ජයතිලක යන අයට පමණක් හිමි බව වැඩිදුරටත් නියෝග කර මෙම ප්‍රධානය අවසන් කරමි.

මෙම ප්‍රධානය සාධාරණ හා යුක්තිසහගත ප්‍රධානයක් බව මාගේ නිගමනය වේ.

රී. රු. සාන්තරාජන්,
බෙරුම්කරු.

2013 ජනවාරි මස 18,
කාර්මික අධිකරණයේ දී ය.

03-515